



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP

Funded by
The European Union

බ්‍රේලි අධි කොන්ත්‍රල දෙපෙලී කුමයට
භාව්‍ය කරමු.



ගෙවීම් දංස්ථාන නා
අනුමැද්‍ය බෝග එගුව
CROP ESTABLISHMENT & INTER CROPPING

කෘෂිකර්ම ආමාතකාංගය, කෘෂි අංශ නිශ්චරණ වකාපනීය

**02. සෙපු කංසේපාතනය හා
අතුරු බෝග වගාව**

- 2.1 රෝපණ දුට්ධන**
- 2.2 පැලු සිටුවීම**
- 2.3 අතුරු බෝග වගාව**
- 2.4 පොහොර හා ජල සම්බාදනය**
- 2.5 පොහොර**





ජ්‍යෙෂ්ඨ වගා කරමු

අධි සහතව දෙපේලී තුමයට

ජ්‍යෙෂ්ඨ වගා කිරීමට ගොඳු ගනනා ඉඩමේ
පැල ගහනය වැඩි කරමින උපරිම ගුණාත්මක පේර අස්වැනෙනක
ලබා ගැනීමත අතුරු බෝග වගා කිරීමෙන භූමියේ උපරිම
විලදුකීනාවයක ලබමින ආලුයට වැඩිකර ගැනීම අධි සහතව
දෙපේලී තුමයේ අරමුණායි.

ද්‍රව්‍ය පුරු වගාව සඳහා තිරැවීලිය උපරිමට ලබාදීම අරමුණා
කොටගෙන නැගෙනහිර බිවහිර දිශාවන බිස්සේ
ද්‍රව්‍යත්ව ජේලී පිහිටුවිය යුතුයි.

ආරම්භයේ දී ක්ෂේත්‍රයේ එක කොළඹරක් තොරාගෙන
බෝගයේ වර්ධනයට බ්ලොහා තිසිඳු බාධාවක නොමැති වන දේ
නැගෙනහිර සිට බිවහිර දෙකට මුහුණාලා
පාදක රේඛාවක සළකුණු කර ගත යුතුයි.

රෝපණ ආධාරක (අවශ්‍ය දූට්‍ය)

1. විවැසින් නුල් (මුදි කිරීම් කටයුතු සඳහා යොදා ගන්නා)
2. මුලික රේඛා සහ ද්වීත්ව පේළී සැකසීමට ප්‍රමාණාවත් ලේ කුකුද්දෙනු
3. මුල් පරස් යැවීම සඳහා මීටර් 3, 4, 5 ලකුණු කළ නොඟැදෙන ලත්තුවක්
4. පැල අතර පරතර සළකුණු කිරීමට මීටර් 0.75 හා පේළීය තුළ මීටර් 1.5 ලකුණු කළ නොඟැදෙන ලත්තු කැබලි
5. නොඟැදෙන ක්‍රියාකාරීන් සාදන ලද ද්වීත්ව පේළීවල පේළී දෙක අතර දුර තහවුරු කිරීම සඳහා දිග මීටර් 1 ක ලකුණු කළ නොඟැදෙන ලත්තු කැබැල්ලක්
6. නොඟැදෙන ක්‍රියාකාරීන් සාදා ඇති දෙපේළී දෙකක් අතර පරතරය තහවුරු කිරීම සඳහා දිග මීටර් 4ක් ලකුණු කළ නොඟැදෙන ලත්තු කැබැල්ලක්
7. රෝපණ වළවල් සඳීමට උදාල්ලක්
8. මීටර්, අලව්‍යවක්

02

කෙළුව සංස්කෘපනය හා
අනුරුදු ගෝග වගාව

PLANTING AND INTERCROPPING

02

2.1 රෝපණ දුවන

බිජ මගින් සාදා ගත් පැල සේෂ්ම් භාෂ්‍ය සංස්ථාපනයට යොදා ගැනේ. මෙම පැල පැහැස්සලක මහත ඇති සෙන්ටීම්ටර් 20ක් 30ක් අතර උසැනි විය යුතුය.



- දෙපේෂී දෙක අතර පරතරය මීටර් 1 ක් මෙස හා පේෂීයේ පැල අතර පරතරය මීටර් 1.5 වන මෙස තිකෝන්තාකාර හා සිර්සෑග් රටාවකට පැල සිවුවන ස්ථාන සළකනු කරගත යුතුය.



02

කෙළු සංස්ථාපනය හා
අනුරුදු ගෙශ වගාව

PLANTING AND INTERCROPPING

03


2.2 පැල සිවුවීම

දෙපේල දෙක අතර මධ්‍ය රේඛාවන් හි පර්තරය මීටර් 5 ක් වන අතර දෙපේලයේ පේල් 2 ක අතර පර්තරය මීටර් 1ක් සහ පේලයේ පැල අතර මීටර් 1.5ක් පර්තරය වනසේ පැල සිවුවා ගත යුතුය.

රෝපනු අරමුණු නිවරදීව සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු මිනුම් නිවරදීව හා ප්‍රවේශමෙන් මැනීම ආවශ්‍ය වේ. වගාව සුරියා ලේකයට නිරාවරණය වීම උපරිමව සිදු කිරීම සඳහා ද්‍රව්‍යේ පේල නැගෙනහිර හා බටහිර දූගාවන්හි පිහිටුවීම ආවශ්‍ය වේ.

දුට්‍රිච් පේල ක්‍රමයට ජේර පැල සිවුවීම


අන්තර්කෘතිය පැල 2400 ඇ හෝ අන්තර්කෘතිය පැල 960කට සඳහා



දුට්‍රිච් පේලවල මධ්‍ය රේඛාවන් අතර දුර - මීටර් 5
දෙපේල දෙක අතර දුර - මීටර් 4
පේල දෙක අතර පර්තරය - මීටර් 1
පේලයේ පැල අතර පර්තරය - මීටර් 1.5

දුට්‍රිච් පේල ක්‍රමයට ජේර පැල සිවුවීම

අන්තර්කෘතිය පැල 1100කට සඳහා



දුට්‍රිච් පේලවල මධ්‍ය රේඛාවන් අතර දුර - මීටර් 5
දෙපේල දෙක අතර දුර - මීටර් 4
පේල දෙක අතර පර්තරය - මීටර් 1
පේලයේ පැල අතර පර්තරය - 1.5 මීටර්

02

නෙපෑනු සංස්කෘතනය හා
අනුරුදු ගොශ ව්‍යාව

PLANTING AND INTERCROPPING

පේර පැල සිවුවා එ සඳහා සංස් ආධාරක, කෝටු ලබා දිය යුතුය.

පේර පැලය පොලොට මුළු අල්ලා ගතහා තුරු සහ කඳ සංස්ව පවත්වා ගෙන යොම සඳහාත නුගු මගින් සිදුවන භාණිය වළක්වා ගැනීම සඳහාත ආධාරකයක සපේයීම වැදගත් වේ.



02

කෙහෙනු සංස්හාපනය හා
අනුරු බේරු වගාව

PLANTING AND INTERCROPPING

වලු මරදනය

අතුරු බේරු වගාව
මගින් සෙන්තුයේ
අනවශ්‍ය වල්
පැපුණු පාලනය
කරයි.

විසේම විය
ගොවීන්ට අමතර
ආදායමක් ද ලබා
දෙයි. අතුරු බේරු
සිවුවා තොමැති
විට ගාන්ත්‍රික
වල් මරදනයකට
යා යුතුය.
(රෝටවේටරය,
තණාකොල කපන
මැසිම)

2.3 අතුරු බේශ වගාව

ප්‍රධාන වගාව සඳහා සෙෂ්‍රුයෙන් 60%ක් ගොඳු ගත්තා අතර ඉතිරි 40% ඉඩ අතුරු බේශ වගාව සඳහා ගොඳු ගත්. බේශයේ ආදායම් ලබා ගැනීමට ගතවන කාලය තුළ ඉඩමෙන් වඩා එමදුක් බිඛක ලබා ගතිමින් අතිරේක ආදායමක් ගැනීමට මෙම අතුරු බේශ වගාවෙන් ඉඩ සැපුයේ.

- දෙශේෂී දෙක අතර මිටර් 4ක පරතරය අතුරු බේශ වගාවට ගොඳු ගත හැකිය.
- මෙහිදි මිරස්, එෂ්ට්‍රූ, ක්විපි, මුං, ගෝච්චා, විම්බලු වැනි බේශ වගා කළ හැකිය.
- අක්කර 1/2ක මිරස් පැල 6000ක් පමණ සිටුවා ගත හැකිය.
- ප්‍රධාන ගසට හෝ අස්වයෙන්නට භානි පමුණුවන රසායනික ද්‍රව්‍ය ද අතුරු බේශ වගාවට නොයෙදුය යුතුය.




02

සෙෂ්‍රු සංස්ථාපනය හා
අතුරු බේශ වගාව

PLANTING AND INTERCROPPING

අතුරු බෝග වගාව



කෙෂ්ට්‍රය තුළ ප්‍රධාන බෝගයට අමතරව අතුරු බෝග වගාව සඳහාත් පාත්ති සකස් කර ගත යුතුය. දෙපොල් මැද්දේ ඇති මීටර් 04ක ඉඩ තුළ ඉහත රැසයේ ආකාරයට කාණු සහ පාත්ති සකසා ගත යුතුය.

02

කෙෂ්ට්‍ර සංස්ථාපනය හා
අතුරු බෝග වගාව

PLANTING AND INTERCROPPING



02

කෙහෙතු සංස්කෘපනය හා
අනුරු ගේග වගාව

PLANTING AND INTERCROPPING

2.4 පොහොර හා ජල සම්බාදනය

පේර ශාකයේ වාෂ්පීකරණය උත්ස්වවේදහය මත දිනකට ගසෙන ඉවත් වන ජලය ප්‍රමාණය, ජල කළක ලෙස (ම්.ම් 7ක) සමාන ජල ප්‍රමාණයකින් ජල සම්බාදන පද්ධතිය හරහා සැපයිය යුතුය. මෙය ප්‍රදේශයේ පවතින ප්‍රාදේශීය කාලගුණික මධ්‍යස්ථාන මගින් ලබා ගන්නා පොරතුරු විශ්ලේෂණය කර හිරණය කෙරේ.

- සාමාන්‍යයෙන් ජලය සතියකට 3න් වතාවක් පමණ සැපයිය යුතුය.
(විය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය හැකිය.)

පහත ප්‍රස්ථාරය ක්ෂේප ජල සම්බාදන පද්ධතිය භාවිතයෙන් ජේර බේෂය සඳහා වාර් ජලය සැපයීමට වික් වාරයක් සඳහා නිර්දේශීත වාර කාලය වේ.


වාර කාල සටහන	වසර 1		වසර 2		වසර 3+	
ජල සම්බාදනය (පැය/මින්න)	පැ.1	මි.22	පැ.1	මි.45	පැ.1	මි.45

- ක්ෂේපයෙන් විධිමත්ව ලබා ගන්නා ප්‍ර්‍රේණ පාංශ පරික්ෂාවකින් අනුරූප විධිමත් ප්‍ර්‍රේණ විශ්ලේෂණයකින් අනුරූප විධිමත් පොහොර නිර්දේශය සකස් කොට සතිපතා පොහොර දැමීම සිදු කළ යුතුය.
- ක්ෂේප පොහොර ලබා දීම මූල පද්ධතිය මගින් නොකළ යුතු අතර එවා දියර පොහොර මගින් පත් වලට ලබා දිය යුතුය.

02

කෙෂ්‍ර සංස්ථාපනය හා
අනුරුදු ගෝග වගාව
PLANTING AND INTERCROPPING

ප්‍රධාන බෝගය සඳහා හා අතුරු බෝගය සඳහා



- කුකද්දුකුවලින් පැල සිවුවන ස්ථාන සළකුණු කළ පසු ජල සම්පාදන පද්ධති ස්ථාපිත කළ යුතුය. මෙහිදී ජේර වගාව සඳහා උසින් අඩු විසුරුම් පද්ධති (Mini sprinkler) හා අතුරු බෝග වගාව සඳහා සුදු පැහැති බිංදු ජල සම්පාදන පරි (Drip tape) යොදා ගැනේ.
- ජේර වගාව සඳහා උසින් අඩු විසුරුම් පද්ධති (Mini sprinkler) අතර පර්තරය මිටර් 03ක් ලෙසන්, බිංදු ජල සම්පාදන පරියේ වැස්සුම් සිදුරු 02ක් අතර පර්තරය සේ.ම් 30ක් ලෙසන් යොදා ගත යුතුය.

02

කෙළු සංස්කෘතනය හා
අනුරු ගෝග වගාව

PLANTING AND INTERCROPPING

2.5 පොහොර

- පොහොර යෙදීමට පෝර විනාඩි 10ක් පමණ ජල සම්පාදනය කර පද්ධතිය ස්ථාප වූ පසු පොහොර, වෙන්වුර පද්ධතිය තුළින් යෙදිය යුතුය. මෙහිදි පද්ධතියේ පීඩනය 1.5-2 අතර පවත්වා ගත යුතුය.
- පොහොර යෙදීම සඳහා නිර්දේශීත පොහොර ප්‍රමාණයන් ප්‍රවේශමෙන් කිරා මැන ගත යුතුය.
- ඡලය මිටර් 20 ක ප්‍රමාණයක් පොහොර සමග මිශ්‍ර කර පිරිසිදු ලී පොල්ලක් භාවිතා කරමින් දියකර ගන්න.
- රි ජර්වී රෙද්දක් වැනි රෙද්දකින් පොහොර උච්චා ප්‍රමාණය බාල්දියකට පෙරා ගන්න.
- ඉතිරිවන පොහොර බාල්දියක් බලුනක දමා වසා රීඛග අවස්ථාවේ දී භාවිතා කිරීමට තබා ගත යුතුය.
- පොහොර උරා ගන්නා වෙන්වුර පද්ධතිය හරහා මෙම පොහොර උච්චා ක්ෂේත්‍රයේ විසුරුවා හැරය යුතුය.
- පොහොර යොලා අවසන් වූ පසු තවත් විනාඩි 10ක් ජල සම්පාදනය කරන්න. මෙමගින් වෑස්ස්සුම් සිදුරු යේදීමකට ලක් වේ.
- සතියට වරක්වන් පොහොර ජල සම්පාදන පද්ධතිය පිරිසිදු කළ යුතු අතර පොස්පරක් අම්ලය මි.ලී 150 ඡලය සමග පද්ධතිය තුළින් යැවිය යුතුය.

02

කෙළු සංස්කෘතනය හා
අනුරුදු ගේග වගාව
PLANTING AND INTERCROPPING



ප්‍රකාශන කට්ටලය

1. බිම් සකස් කිරීම
2. ශේෂු සංස්ථානය හා අනුරූ බොග වගාව
3. කර්ඩායුව හා ප්‍රහාණුව
4. ශේෂු සනීපාර්ශ්චාව හා රෝග පළුබෙළි
5. අස්වනු ප්‍රයෝගවානය, තෙලීම හා සකසීම



ඩුට්‍රො අධි සහත්ව දුපේලි කුමාරේ
වගා කරමු.

කෙප්තු සංස්ථානය හා
අනුරුද බොග එගාම

CROP ESTABLISHMENT AND INTERCROPPING